

සිතාවකපුර නගරසභාවේ සීමා මායිම්

බටහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරලයේ ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාශයේ උඩුගඟ පත්තුවේ අංක 431 සහ 432 දරණ ග්‍රාමසේවක කොට්ඨාශයේ පුවක්පිටිය(කොටසක්) ගම්වල පිහිටියා වූද පහත සඳහන් අයුරින් මායිම් වූ සියලුම ප්‍රදේශ,

උතුරට - පුවක්පිටිය ගම සහ බස්නාහිර හා සබරගමුව අතරවූ පළාත් මායිම(කැලණි ගඟෙහි මධ්‍ය රේඛාව) තීය්‍යික් ජේද කරන ලක්ෂ්‍යයේ සිට එකී පළාත් මායිම් ඔස්සේ කැලණි ගඟ හා සිතාවක ගඟෙහි දෙමෝය මැද දක්වා නැගෙනහිර දෙසට අදිනලද රේඛාවකින්

නැගෙනහිරට - අවසාන වශයෙන් සඳහන් කරන ලද ලක්ෂ්‍යයේ සිට, ඉහත කී පළාත් මායිම් ඔස්සේ (එනම් සිතාවක ගඟ හා ගැටහැක්ක ඔයෙහි මධ්‍ය රේඛා) ගැටහැක්ක ඔය හා කිරිමැටි ඇලෙහි දෙමෝය මැද දක්වා නැගෙනහිර දෙසට අදින ලද රේඛාවකින්

දකුණට - අවසාන වශයෙන් සඳහන් කරන ලද ලක්ෂ්‍යයේ සිට, පළාත් මායිම්(කිරිමැටි ඇලෙහි මධ්‍ය රේඛාවේ කොටසක්) ඔස්සේ නගර සමීක්ෂණ 108843 දකුණු මායිම හමුවන තුරු නිරිත දෙසට, බටහිර දෙසට හා නැගෙනහිර දෙසටද එතැන් සිට එකී මායිම් ඔස්සේ කිරිවන්දොළ ඇලෙහි මධ්‍ය රේඛාව හමුවන තුරු බටහිර දෙසටද එතැන් සිට එකී ඇලෙහි මධ්‍ය රේඛාව ඔස්සේ අවිස්සාවේල්ල සිට පාදුක්ක දක්වා වූ ජලවිදුලි සම්ප්‍රේශණ මාර්ගයේ ආරක්ෂිත ප්‍රදේශයේ මධ්‍ය රේඛාව හමුවනතුරු උතුරු දෙසටද හා බටහිර දෙසටද එතැන් සිට එකී ආරක්ෂිත ප්‍රදේශයේ මධ්‍ය රේඛාව ඔස්සේ පැරණි පුවක්පිටිය සනීපාරක්ෂක මණ්ඩල නගරයේ නැගෙනහිර සීමාව හමුවන තුරු නිරිත දෙසට ද එතැන් සිට එකී සීමාව ඔස්සේ උඩයාය ඇලෙහි මධ්‍ය රේඛාව හමුවන තුරු දකුණු දෙසට හා නිරිත දෙසට ද එතැන් සිට එකී ඇල ඔස්සේ නගර සමීක්ෂණ 107808 වැන්නෙහි බටහිර මායිම (එල්ස්ටන් වතු යායේ බටහිර මායිම) දක්වා නැගෙනහිර දෙසට ද එතැන් සිට එකී බටහිර මායිම ඔස්සේ හාල් දොලෙහි මධ්‍ය රේඛාව හමුවන තුරු දකුණු දෙසට ද එතැන් සිට හාල් දොලෙහි මධ්‍ය රේඛාව ඔස්සේ පුවක්පිටිය ඇලෙහි මධ්‍ය රේඛාව ඔස්සේ රදාලගෙ කුඹුර ඇලෙහි මධ්‍ය රේඛාව හමුවන තුරු බටහිර හා නිරිත දෙසටද එතැන් සිට එකී ඇල ඔස්සේ තුන්මෝදර පාරේ මධ්‍ය රේඛාව හමුවන තුරු බටහිර දෙසට අදින ලද රේඛාවකින්ද

බටහිරට - අවසාන වශයෙන් සඳහන් කරන ලද ලක්ෂ්‍යයේ සිට තුන්මෝදර පාරේ මධ්‍ය රේඛාව ඔස්සේ පුවක්පිටිය ඇලෙහි මධ්‍ය රේඛාව දක්වා උතුරු දෙසටද එතැන් සිට පුවක්පිටිය ඇලෙහි මධ්‍ය රේඛාව ඔස්සේ මීපලාව ඇලෙහි මධ්‍ය රේඛාව දක්වා ඊසාන දෙසට ද එතැන් සිට මීපිලාව ඇලෙහි මධ්‍ය ලක්ෂ්‍ය ඔස්සේ 432156 වැනි නගර සමීක්ෂණය වන පෙන්නර් වතු යායයේ දකුණු මායිම හමුවන තුරු උතුරු දෙසටද එතැන් සිට එම දකුණු මායිම ඔස්සේ 54364 වැනි නගර සමීක්ෂණයේ දකුණු මායිම දක්වා උතුරු දෙසට ද එතැන් සිට 54364, 54354, 54353 හා 54344 දරන නගර සමීක්ෂණවල දකුණු මායිම් ඔස්සේ පුවක්පිටිය ගමේ බටහිර මායිම දක්වා බටහිර දෙසට ද එතැන් සිට එම බටහිර මායිම ඔස්සේ ප්‍රදේශයේ උතුරු සීමා ආරම්භක ස්ථානය දක්වා උතුරු දෙසට, නැගෙනහිර දෙසට හා නැවතත් උතුරු දෙසට අදින ලද රේඛාවකින්ද

මායිම්වේ.